



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 1933/16 - 2015 සැප්තැම්බර මස 22 වැනි අගහරුවාදා - 2015.09.22

(රජයේ බලයට ප්‍රකිරීක්ෂණ කරන ලදී)

### I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය රජයේ නිවේදන

රේග නිවේදනයයි

රේග ආදාළනත (235 වන අධිකාරය)

2003 අංක 2 දරන රේග (සංශෝධන) පනතේ "ඉ" උපලේඛනයේ 10 වන වගන්තිය යටතේ නියෝගය

2003 අංක 2 දරන රේග (සංශෝධන) පනතේ "ඉ" උපලේඛනයේ අංක 10 වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව රඩ් කරුණානායක වන මම, මුදල් අමාත්‍යවරයා වශයෙන් අංක 87.02, 87.03, 87.04, 87.05 සහ 87.11 යන සංශෝධන වර්ගීකරණ දිරිපූරණ යටතේ වර්ගීකරණය වන ආනයනය කරනු ලබන මෝටර් වාහන සඳහා තිරු බුදු සහ ගාස්තු අයත්තිම සඳහා වටිනාකම (මිල) නියම කිරීම වර්ෂ 2015 සැප්තැම්බර මස 17 වැනි දින සිට තැවත දන්වන තෙක් බලපෑවන පරිදි පහත සඳහන් ලෙස සිදු කළ යුතු බවට මෙයින් නියම කරනු ලැබේ.

මෝටර් වාහන සඳහා වටිනාකම (මිල) ගණනය කිරීම

සංශෝධන වර්ගීකරණ දිරිපූරණ අංක 87.02, 87.03, 87.04, 87.05 සහ 87.11 යටත් වැවත මෝටර් වාහන සඳහා රේග වටිනාකම (මිල) පහත සඳහන් අයත්ත් අයත්ත් අයත්ත් i, ii, iii, සහ iv හි එකතුව වන පරිදි ගණනය කළ යුතුය.

- (i) නිෂ්පාදකය විසින් ඉදිරිපත් කරන වටිනාකම පදනම් කරගෙන, රේග අධ්‍යක්ෂ ජනරාල් විසින් තීරණය කරනු ලබන රේග වටිනාකම.
- (ii) ශ්‍රී ලංකාවේ වරාය දක්වා වූ ප්‍රවාහන ගාස්තු,
- (iii) ශ්‍රී ලංකාවේ වරාය දක්වා ප්‍රවාහනය කිරීමට අදාළ පැටවීම, බැම සහ අදාළ මෙහෙයුම් ගාස්තු,
- (iv) ශ්‍රී ලංකාවේ වරාය දක්වා වූ රක්ෂණ ගාස්තු,

2003 අංක 2 දරන රේග (සංශෝධන) පනතේ "ඉ" උපලේඛනයේ 10 වගන්තිය යටතේ වර්ෂ 2015 පෙබරවාරි මස 10 වැනි දින පල කරන ලද අංක 1901/03 දරන ගැසට් නිවේදනය 2015.09.16 දින සිට මෙයින් අවලංගු කරනු ලැබේ. කෙසේ නමුදු 2015.09.16 වන දින හෝ ඊට පෙර වාහන ආනයනය කිරීම සඳහා බැංකු තාක්ෂණ වාහන පිළි ස්ථාපිත කර ඇත්තම් එම වාහනවල රේග වටිනාකම ගණනය කිරීමේදී අංක 1901/03 දරන ගැසට් නිවේදනය අවලංගු සේ නොසලකා කටයුතු කළ යුතුවේ.

රඩ් කරුණානායක,  
මුදල් අමාත්‍ය.

2015 සැප්තැම්බර මස 22 වැනි දින,  
කොළඹ 01,  
මුදල් අමාත්‍යාංශයේ දී ය.

